

04 වසර

පරිසරය

ඒකක පරීක්ෂණ

අංක 25



A3book.com



නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.

1) බොහෝ දෙනෙක්ට එකවර හදිසි පණිවිඩයක් ලබා දීමට සුදුසු මාධ්‍ය වන්නේ,

1. පත්තරය. 2. අත් පත්‍රිකා. 3. ශබ්ද විකාශන යන්ත්‍ර.

2) පොදු ස්ථානයක් නොවේ,

1. නිවස 2. රෝහල 3. තැපැල් කාර්යාලය.

3) අතකොළුවෙන් සිදු කරන කාර්යය වන්නේ,

1. සිදුරක් විද ගැනීම. 2. නියතට තට්ටු කිරීම. 3. ලියක් සුමට කිරීම.

4) ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා කවුද?

1. දඬු ලේනා. 2. වලිකුකුළා. 3. හඬන් කුකුළා.

5) විදුලි කාන්දුවක් තිසා ඇති වූ ගින්නක් තිවීමට කළ යුතු දෙයකි,

1. වතුර දැමීම. 2. තෙත ගෝනි දැමීම. 3. වැලි දැමීම.

6) රාත්‍රී අහසේ පැහැදිලිව දැකිය හැකි දෙයකි.

1. වලාකුළු 2. තරු 3. ඉර

7) දඩයක්කාරයා තරු රටාව හඳුන්වන තවත් නමකි,

1. ඔරායන් 2. හත්දින්නන් 3. මහා වලසා

8) බෝලයක් පෙරළීමට වඩාත් පහසු වන්නේ,

1. තණකොළ සහිත පොළොවක
2. සිමෙන්ති පොළොවක
3. වැලි පොළොවක

9) පස් ස්වල්පයක් හිස් ජෑම් බෝතලයකට දමා ජලය පුරවා හොඳින් කලතා බැඳූ විට එහි ඉහළින් ම දැක ගත හැක්කේ,

1. හියුමස් 2. රොන් මඩ 3. දළ වැලි

10) පාංශු ජීවියෙකි,

1. බත්කුරා 2. කුරුමිණියා 3. බිංකුණ්ඩා

04 වසර

පරිසරය

ඒකක පරීක්ෂණ

අංක 25

පිළිතුරු



A3book.com



නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.

1) බොහෝ දෙනෙක්ට එකවර හදිසි පණිවිඩයක් ලබා දීමට සුදුසු මාධ්‍ය වන්නේ,

1. පත්තරය. 2. අත් පත්‍රිකා. 3. ශබ්ද විකාශන යන්ත්‍ර.

2) පොදු ස්ථානයක් නොවේ,

1. නිවස 2. රෝහල 3. තැපැල් කාර්යාලය.

3) අතකොළුවෙන් සිදු කරන කාර්යය වන්නේ,

1. සිදුරක් විද ගැනීම. 2. නියතව තට්ටු කිරීම. 3. ලියක් සුමට කිරීම.

4) ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා කවුද?

1. දඬු ලේනා. 2. වලිකුකුළා. 3. හඬන් කුකුළා.

5) විදුලි කාන්දුවක් තිසා ඇති වූ ගින්නක් නිවීමට කළ යුතු දෙයකි,

1. වතුර දැමීම. 2. තෙත ගෝනි දැමීම. 3. වැලි දැමීම.

6) රාත්‍රී අහසේ පැහැදිලිව දැකිය හැකි දෙයකි.

1. වලාකුළු 2. තරු 3. ඉර

7) දඩයක්කාරයා තරු රටාව හඳුන්වන තවත් නමකි,

1. ඔරායන් 2. හත්දින්නත් 3. මහා වලසා

8) බෝලයක් පෙරළීමට වඩාත් පහසු වන්නේ,

1. තණකොළ සහිත පොළොවක

2. සිමෙන්ති පොළොවක

3. වැලි පොළොවක

9) පස් ස්වල්පයක් හිස් ජෑම් බෝතලයකට දමා ජලය පුරවා හොඳින් කලතා බැඳූ විට එහි ඉහළින් ම දැක ගත හැක්කේ,

1. හියුමස් 2. රොන් මඩ 3. දළ වැලි

10) පාංශු ජීවියෙකි,

1. බත්කුරා 2. කුරුමිණියා 3. බිංකුණ්ඩා